

ලියාපදිංචි කළේ



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

Registration D 1.  
(High Reg. P. & S.C. 9)  
17/78

අංකය }  
இல. }  
No. }

3227

ලියාපදිංචි හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)  
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය }  
பெரும்பகுதி }  
District }

රත්නපුර

කොට්ඨාසය }  
பிரிவு }  
Division }

රත්නපුර

1. ලපන් දිනය හා ස්ථානය දිනය සහ ස්ථානය Date and place of birth	2016 (දෙසැම්බර්) ජූලි මාසයේ 2016 - රත්නපුර, රත්නපුර	
2. නම பெயர் Name	විමලසේන මහජයවර්ධන	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී	
4. පියාගේ தகப்பவர் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	මාලිකාර්ථි මහේස්වරී මහජයවර්ධන
	ලපන් දිනය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	1990 (දෙසැම්බර්) ජූලි මාසයේ 1990 (දෙසැම්බර්) ජූලි මාසයේ
	ලපන් ස්ථානය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	රත්නපුර - රත්නපුර
	ජාතිය சாதி race	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	සෙල්විකඩ් සේනසිරි මහජයවර්ධන
	ලපන් දිනය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	1995 (දෙසැම්බර්) මැයි මාසයේ 1995 (දෙසැම්බර්) මැයි මාසයේ
	ලපන් ස්ථානය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	මහරත්නපුර - කුරුමි
	ජාතිය சாதி race	සිංහල
වයස வயது age	ඉරිවූ විවෘතකය	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	ඔව්	
7. මුත්තා ලපන්ගේ ශ්‍රී ලංකාවේ නම් හා උපන් දිනය සහ ස්ථානය If grandfather born in Sri Lanka	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	මාලිකාර්ථි මහේස්වරී මහජයවර්ධන
	මුත්තාගේ ලපන් දිනය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	1945
	මුත්තාගේ ලපන් ස්ථානය දිනය සහ ස්ථානය Date of birth දිනය සහ ස්ථානය date of birth	රත්නපුර

\* මරණ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටින පුද්ගලයන්ගේ පමණි.

<p>8. පියා ශ්‍රී ලංකාවේ භාවයේදී ම මුත්තියා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් ම මුත්තියාගේ තනතුරු ස්ථානයන්හි පිහිටීම සඳහා පුද්ගලයා ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම Full name උපන් වර්ෂය Year of birth උපන් ස්ථානය Place of birth</p>	<p>විසා ලංකාවේ උපන්නායි</p>
<p>9. දැනුම් දෙනවාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම්දෙනවාගේ කටයුතු විස්තරයක් සහ තනතුරු ස්ථානයන්හි පිහිටීම සඳහා පුද්ගලයා ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද? Informant's full name, residence and in what capacity he gives information</p>		<p>විජේවිජේ වික්‍රමසිංහ මායාරා ප්‍රදේශීය වෛද්‍ය ඉංජිනේරු කාර්මික</p>
<p>10. දැනුම්දෙනවාගේ අත්සන Informant's signature</p>		<p>16 වන මහාමාර්ගය යටතේ ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද?</p>
<p>11. ලියවීමේදී කරන දිනය Date of registration</p>		<p>2016 (පුද්ගලයාගේ) විස්තරයක් ඇතුළත් කළේද?</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>		<p></p>
<p>13. ලියවීමේදී නිරවද්‍යව පවුලේ දැනුම සහිතව සැපයීමට සලස්වා ඇති විටදී පුද්ගලයාගේ නම සහ එහි අර්ථය සඳහා පුද්ගලයා ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද? Name inserted or substituted after registration</p>		<p>වරදක් නොවේ A 9561 දිනය 2021/12/22 දත්ත පද්ධතියේ ඇති විස්තරයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද?</p>
<p>14. 13 වැනි අංකයට දැනුම සහිතව සැපයීමට සලස්වා ඇති විටදී පුද්ගලයාගේ නම සහ එහි අර්ථය සඳහා පුද්ගලයා ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p>ලියවීමේදී කරන ලද පවුලේ විස්තරයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද? සහතිකයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද? විස්තරයක් ඇතුළත් කළේද? 2021/12/22 දින</p>
<p>15. සම දැනුම සහිතව හෝ වෙන වෙනම දැනුම සහිතව ලියවීමේදී සහතිකයක් ඇතුළත් කළේද? Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		<p>එම්. ඒ. ඩී. ගජනායක අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විදේශීය මහලේකම් කාර්යාලය කොළඹ</p>